



16 - මානව සම්පත් කළමනාකරණය



2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක විෂය නිර්දේශය
පාදක කර ගනීමින් ගුරු මාරුගෝපදේශයට අනුව
සරලව
සකස් කර ඇත

ආචාරීයී:- H. A. සහරු

බප/මිනු දිනගහ රත්නසිංහ මහා විද්‍යාලය
දිනගහ

➤ මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම හා එහි කාර්ය

- ❖ මානව සම්පත් කළමනාකරණය
- ❖ අනෙකුත් සම්පත්වලට සාපේක්ෂ ව මානව සම්පත්වල දක්නට ලැබෙන සුවිශේෂතා
- ❖ මානව සම්පත් කළමනාකරණයේ පරමාර්ථ
- ❖ මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම
- ❖ මානව සම්පත් කළමනාකරණ කාර්ය

❖ මානව සම්පත් කළමනාකරණය

සංවිධානයක පරමාර්ථ ප්‍රාගාකාර සඳහා වඩා යෝග හා තෘප්තිමත් මානව සම්පත් ජනිතවන අයුරෙන් ආයතනයේ මානව සම්පත සව්ලදායි ව හා කාර්යක්ෂම ව ලබා ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම සමුළුය.

❖ සෙසු සම්පත්වලට සාපේක්ෂ ව මානව සම්පතෙහි සුවිශේෂතා

- ස්ථිව සම්පතක් වීම.
- සිතීමට හා ප්‍රතිත්‍රියා දැක්වීමට හැකි වීම.
- සෙසු සම්පත් පාලනය කළ හැකි වීම.
- ප්‍රත්‍රිත්‍රියා නිර්මාණ අගය වැඩි වීම.
- කණ්ඩායම් වශයෙන් කටයුතු කළ හැකි වීම.
- වර්යා සංකීර්ණ වීම හා පූර්වීකරණය කළ නොහැකි වීම.
- නිර්මාණාත්මක හැකියා සහිත වීම.

❖ මානව සම්පත් කළමනාකරණයේ පොදු පරමාර්ථ

සංවිධානයේ කාර්යකත්වය සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන යෝග හා තෘප්තිමත් සේවාදායකයන් ඇති කර ගැනීම හා රඳවා ගැනීම.

මානව සම්පත් කළමනාකරණයේ සුවිශේෂ අරමුණු

- සේවක එලදායීතාව වර්ධනය කිරීම.
- සේවක කැපවීම නංවාලීම.
- සේවක සංවර්ධනය ඇති කිරීම.
- සේවක අනිප්‍රේරණය කිරීම.
- සේවක සුහාසාධනය.
- රැකියා සඳහා නියමිත වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි සේවකයන් බඳවා ගැනීම.
- වඩාත් යෝග සේවකයන් ආයතනයේ රඳවා ගැනීම.
- යහපත් කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාම හා වර්ධනය කිරීම.
- සේවා නියුත්ත පිරිවැය පාලනය කිරීම (වැටුප්, අතිකාල, බඳවා ගැනීමේ පිරිවැය, ඉවත් කිරීමේ පිරිවැය)
- මානව සම්පත සම්බන්ධයෙන් වන සංවිධානයේ සමාජය හා නොහිත වගකීම් ඉටු කිරීම

❖ මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම

- ✓ අනෙකුත් සම්පත්වලට සාපේක්ෂව මානව සම්පත සපුළුම් වන නිසා මානව සම්පතට සිතීමට, හැරීමට, දැනීමට සහ ප්‍රතිත්‍රියා දැක්වීමට හැකියාවක් ඇත.
- ✓ අනෙකුත් සියලු ම සම්පත් පැලිබඳ තීරණ ග්‍රනු ලබන්නේ මානව සම්පත නිසා ආයතනයේ වැදගත් ම වෛමෙන් ම වටිනාම සම්පත මානව සම්පත වීම.
- ✓ ව්‍යාපාර ආයතනයකට දිගු කාලීනව තරගකාරී වාසි බඩා ගැනීමටත්, ව්‍යාපාරය නොනැසී පවත්වාගෙන යාමටත් යොදා ගත හැකි වැකම තීරණාත්මක සාධකය මානව සම්පත වීම.
- ✓ මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරණයේ වගකීමක් පමණක් නොවන අතර විය ආයතනයේ සියලු ම කළමනාකරණයන්ගේ සාමුහික වගකීමක් වීම.
- ✓ මානව සම්පත් කළමනාකරණය සමස්ත සමාජයේ ම ගුහසිද්ධිය සඳහා ඉතා වැදගත් වීම.
- ✓ නූතන ව්‍යාපාරක පරිසරය තුළ ව්‍යුත්තිය ආරවුල් හා ගැටුම් විශාල ලෙස වර්ධනය වී තිබීම නිසා ආරවුල් හා ගැටුම් විසඳීමේ දී මානව සම්පත් කළමනාකරණයට විශාල කාර්යනාරයක් හා ඉටු කිරීමට හැකි වීම.

❖ මානව සම්පත් කළමනාකරණ ශිලයට ඇයන් කාර්ය

- රැකියා නිර්මාණය - Job Design
- රැකියා විගුහය / විශ්ලේෂණය - Job Analysis
- මානව සම්පත් සැලසුම්කරණය - Human Resource Planning
- ආකර්ෂණය - Recruitment
- තෝරා ගැනීම - Selection
- බඳවා ගැනීම - Hiring / Appointment
- අනුස්ථාපනය - Induction
- සංවේතන කළමනාකරණය - Compensation Management
- කාර්යලල ඇගයීම/කාර්යලල - Performance Appraisal /Performance
- කළමනාකරණය - Management
- පුහුණුව හා සංවර්ධනය - Training & Development
- සේවාදායක වලන - Employee Movements
- විනය කළමනාකරණය - Disciplinary Management
- සෞඛ්‍ය හා ආරක්ෂාව පරිපාලනය - Health & Safety Administration
- දුක්ගැනවීම් නිරාකරණය - Grievances Handling
- කාර්මික සම්බන්ධතා - Labour Relations

➤ **රැකියා නිර්මාණය හා රැකියා විශ්ලේෂණය**

- ❖ රැකියා නිර්මාණය
- ❖ රැකියා විශ්ලේෂණය
- ❖ රැකියා විස්තරයේ හා රැකියා පිරිවිතරයේ ඇතුළත් තොරතුරු

❖ **රැකියා නිර්මාණය**

කිසියම් නිශ්චිත පරමාර්ථක් ඉටු කර ගැනීම සඳහා රැකියාවක් තැනීම හෙවත් ජනීත කිරීම. වහාම් යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම පිණිස සංවිධාන වැඩ ඒකකයක් වශයෙන් කටයුතු, රාජකාරී සහ වගකීම් සකස් කිරීම සි.

රැකියාවක මූලිකාංග

- කටයුතු (Tasks)
- රාජකාරී (Duties)
- වගකීම් (Responsibilities)

කටයුත්තක් - වලනවලින් සමන්විත නිශ්චිත ව හඳුනා ගත හැකි වැඩ ක්‍රියාකාරකමකි

රාජකාරීයක් - කටයුතු රාජීයකින් සමන්විත පුද්ගලයක් ඉටු කරන වඩා විශාල වැඩ කොටසකි. ඒ අනුව රාජකාරීය කටයුත්තකට වඩා පුළුල් දෙයකි.

වගකීමක් - කටයුත්තක් නිසි ලෙස නැතහොත් අපේක්ෂිත පරිදි ඉටු කිරීම පිළිබඳව ඇති ඉහළ නිලධාරීන් වෙත බැඳීමයි.

❖ **රැකියා විශ්ලේෂණය**

රැකියාවක කටයුතු, රාජකාරී හා වගකීම් පිළිබඳවත්, එම රැකියාව සාර්ථක ලෙස ඉටු කිරීමට අවශ්‍ය සේවකයා සතු විය යුතු සුදුසුකම්/ගුණාංග පිළිබඳවත් කරන බෙහෙන ක්‍රමානුකූල විමර්ශනයකි.

රැකියා විශ්ලේෂණයෙන් ලබා ගන්නා තොරතුරු රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය සකස් කිරීමට ආධාර කර ගනිසි.

රැකියා විස්තරය

කිසියම් රැකියාවකට ඇයන් කටයුතු (Tasks), රාජකාරී (Duties), වගකීම් (Responsibility), සේවා කොන්දේසි (Working Conditions), වැඩ කළ යුතු පැමිණුන, රැකියාවේ ස්වභාවය, වගකීව යුත්තේ කාට ද ආදි විස්තර කෙරෙන ප්‍රකාශය.

රැකියා විස්තරයක ඇතුළත් තොරතුරු

- තනතුරු නාමය
- සේවා දෙපාර්තමේන්තුව
- රැකියාවේ ස්වභාවය
- තනතුරට අයන් කාර්යභාරය (කටයුතු, රාජකාරී හා වගකීම්)
- සේවා කොන්දේසි
- වධි කළ යුතු පැස ගණන
- කවරකුට සේවකයා වගකීව යුතු ද
- සුපරික්ෂණාය
- කාර්යසාධන ඇගයිම් පරිපාලය
- තනතුර ස්වීර කිරීම

❖ රැකියා පිරිවිතරය

රැකියාවක් ස්වාධීය ව හා කාර්යක්ෂම ව ඉටු කිරීමට රැකියාව දුරන්තා හා සතු විය යුතු මූලික සුදුසුකම් ඇතුළත් කර සකස් කරන ලියවිල්ල රැකියා පිරිවිතරය සේ.

රැකියාව දුරන්තා හා සතු විය යුතු මූලික සුදුසුකම්

- | | |
|--------------------------|---------------------|
| • අධ්‍යාපන සුදුසුකම් | • වෘත්තිය සුදුසුකම් |
| • කායික යෝග්‍යතාව | • පළපුරුද්ද |
| • ආක්‍රේප හා පැහැදිලියාව | • හාමා දැනුම |
| • බුද්ධි මට්ටම | |

- රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය අතර වෙනස්කම්

රැකියා විස්තරය	රැකියා පිරිවිතරය
<p>1. රැකියාව විස්තර කරයි.</p> <p>2. රැකියාවකට අයන් කටයුතු, රාජකාරී හා වගකීම් විස්තර කරයි.</p> <p>3. රැකියාවේ යන් උක්ෂණ ප්‍රාග්ධන ලේඛනයකි.</p> <p>4. රැකියා විස්තරයේ කොටසක් ලෙස රැකියා පිරිවිතරය අඩංගු නොවේ.</p>	<p>1. රැකියාවේ නිපුණත්වීමට යෝගා පුද්ගලය විස්තර කරයි.</p> <p>2. කිහිපයේ රැකියාවක් ස්වාධීය සුදුසුකම් මූලික සුදුසුකම් පිරිවිතරය නිවිය යුතු මානව යන් උක්ෂණ ලේඛනයකි.</p> <p>3. රැකියාව පාර්ශ්ව ඉටු කිරීමට නිවිය යුතු මානව යන් උක්ෂණ ලේඛනයකි.</p> <p>4. රැකියා පිරිවිතරයේ කොටසක් ලෙස රැකියා විස්තරය අඩංගු නොවේ.</p>

➤ මිනිස් බල සැලසුම

- ❖ මානව සම්පත් සැලසුම්කරණය
- ❖ මානව සම්පත් සැලසුම් කරනායේ වැදගත්කම
- ❖ මානව සම්පත් සැලසුම්කරණයේ දී අවධානය යොමු කළ යුතු කරගතු

❖ **මානව සම්පත් සැලසුම්කරණයේ පියවර**

❖ **මානව සම්පත් සැලසුම්කරණය**

ආයතනයක පර්මාර්ප හා අරමුණු ඉටු කර ගැනීම සඳහා ආයතන සේවක අවශ්‍යතා නිශ්චිත හා විම අවශ්‍යතා ඉටු කර ගැනීම පිණිස ගත යුතු උපාය මාර්ග තීරණය කිරීම පිළිබඳ ක්‍රියාවලිය

❖ **මානව සම්පත් සැලසුම්කරණයේ වැදගත්කම**

- අනාගත සේවාදායක අවශ්‍යතා නිශ්චිත කර ගැනීමට හැකි වීම.
- අනාගත ගුම උෂනතා හා අතිරික්ත හඳුනා ගෙන ඒවාට නිසි ක්‍රිය මාර්ග ගැනීමෙන් සේවක පිරිවය අඩු කර ගත හැකි වීම.
- හඳුසි බැඳවා ගැනීම් නිසා සිදුවිය හැකි අනවශ්‍ය පිරිවය වළක්වා ගත හැකි වීම.
- මානව සම්පත වඩා සංළුදායි ව හා කාර්යක්ෂම ව උපයෝගනය කර ගැනීමට හැකි වීම.
- ආයතනයේ අනෙකුත් කළමනාකරණ කාර්ය අපේක්ෂිත පරදි මෙහෙයුමට හැකි වීම.
- සේවකය සංවර්ධනය හඳුනාගත හැකි වීම.

❖ **මානව සම්පත් සැලසුම්කරණ ක්‍රියාවලියක පියවර**

1. අනාගත මානව සම්පත් අවශ්‍යතා (ඉල්ලම) පූර්ණ කිරීම.
2. මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම.
3. මානව සම්පත් ඉල්ලම හා සැපයුම සංස්ක්දනය කිරීම.
4. මානව සම්පත් අතිරික්තයට හෝ නිශ්චිත ගත යුතු උපාය මාර්ග සංවර්ධනය කිරීම.
5. මානව සම්පත් සැලස්ම සකස් කිරීම.
6. මානව සම්පත් සැලසුම්කරණ ප්‍රයත්නය ඇගයීම හා වැඩි දියුණු කිරීම.

1 පියවර - මානව සම්පත් සඳහා ඉල්ලම පූර්ණ කිරීම.

මානව සම්පත් ඉල්ලමට බලපාන සාධකවල අනාගත බලපෑම් හැකිතාක් නිවැරදි ව අස්ථිමේන්තු කොට අදාළ කාලපර්වීලේදය සඳහා ආයතනයට අවශ්‍ය වන්නා වූ සේවකයන් නිශ්චිත කිරීම.

❖ **මානව සම්පත් අවශ්‍යතා (ඉල්ලම) පූර්ණ කිරීමෙන් දී අවධානය යොමු කළ යුතු සාධක (මානව සම්පත් ඉල්ලමට බලපාන සාධක)**

- ✗ හාන්ඩය හෝ සේවාව හෝ සඳහා වූ ඉල්ලම
- ✗ ආයතනයේ පර්මාර්ප
- ✗ නිශ්පාදන තුම්පය
- ✗ අනාගත සේවක විශාල යාම්, ඉල්ලා අස් වීම්, උසස් වීම්, ඉවත් කිරීම්, සේවා නියුක්තිය අවසන් කිරීම
- ✗ ආයතනයේ ව්‍යුතමාන හා අනාගත මූල්‍ය තත්ත්වය
- ✗ ආර්ථික, සමාජීය, දේශපාලන හා නෙත්‍රික පරිසරය

2 පියවර මානව සම්පත් ඉල්ලම පූර්ණ කිරීමෙන් පසු නිශ්චිත කරගත් ඇඛෑර්තු පිරිවීම සඳහා මානව සම්පත් සැපයුම තක්සේරු කළ යුතු ය.

මානව සම්පත් සැපයුම් ප්‍රහාව දෙකකි,

අනුෂ්ථාන්තර සැපයුම : ආයතනයෙන් සේවකයන් සපයා ගැනීමේ දී සලකා බලන සාධක

නිදුස්න් : උසස් කළ හැකි සේවකයෝ

මාරු කළ හැකි සේවකයෝ

ඛානිර සැපයුම : ආයතනයට පිටතින් සේවකයන් සපයා ගැනීමේ දී සලකා බලන සාධක

නිදුස්න් : ගුම වෙළෙඳ පොලේ ස්වභාවය

තරගකාර ආයතනවල ගුම ඉල්ලම

3 පියවර මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සංස්කීර්ණය කිරීම. පූරෝක්කර්නය කරන ලද සේවාදායක අවශ්‍යතා තක්සේරු කරන ලද අන්තර්ගත සේවාදායක සැපයුම සමග සැස්ලිම මෙම පියවරේ දී සිදු වේ. ඒ අනුව සේවක අතිරික්තයක් පවතී ද සේවක උග්‍රතාවක් පවතී ද යන්න හඳුනා ගත හැකි ය.

4 පියවර මානව සම්පත් අතිරික්තයට හෝ හිඟයට හෝ ගත යුතු උපය මාර්ග සංවර්ධනය
මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සැස්ලිමෙන් පසු තීරණය කරගත් සේවක අතිරික්තය හෝ
උග්‍රතාව හෝ නැති කර ගැනීමට උපයුම තීරණය කිරීම කළ යුතු ය.

නිදසුන් : සේවක අතිරික්තයක් නම් - බඳවා ගැනීම් නතර කිරීම,
ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට අවසර දීම
සේවක උග්‍රතාවක් නම් - සේවකයන් බඳවා ගැනීම,
වර්තමාන සේවකයන් ලබා අතිකාල වැඩ කිරීම

5 පියවර මානව සම්පත් සැලස්ම සකස් කිරීම.

6 පියවර සංවිධාන පරමාර්ථ හා අරමුණු ඉටු කිරීම සඳහා මිනිස්බල සැලසුම්කරණයෙන් දෙනු ලබන
දායකත්වය නිශ්චිතය කිරීම පිනිස මිනිස්බල සැලසුම්කරණ ප්‍රයත්තය ඇගයිමට ලක් කළ යුතුය.

ක්‍රියාවලිය ඇගයිමේ දී පූරෝක්කර්නය නොකළ රැකියා ඇඛෑර්තු ඇති වූවා ද, නැද්ද, ඇඛෑර්තු වැඩි
වූවා ද, අවු වූවා ද, කොපමතා පිරිවැයක් දැරුවෙන් ද ආදි කරුණු අනුව ක්‍රියාවලියේ සාර්ථකත්වය මැනීය
හැකි ය.

➤ සේවක ආකර්ෂණ්‍ය

- ❖ සේවක ආකර්ෂණ්‍ය
- ❖ සේවකයන් ආකර්ෂණ්‍ය කර ගත හැකි ක්‍රියා මාර්ග
- ❖ ආකර්ෂණ්‍ය ක්‍රියාවලිය
- ❖ අන්තර්ගත ආකර්ෂණ්‍ය මාර්ග
- ❖ බාහිර ආකර්ෂණ්‍ය මාර්ග
- ❖ අන්තර්ගත ආකර්ෂණ්‍ය මාර්ග හා බාහිර ආකර්ෂණ්‍ය මාර්ගවල වාසි අවාසි


- ❖ රැකියා ආකර්ෂණ්‍ය / සේවක ආකර්ෂණ්‍ය
සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කිරීම පිනිස සංවිධානයකට උපකාරී වන්නා වූ හැකියා හා
ධිනාත්මක ආක්‍රේෂවලින් යුත් රැකියා අපේක්ෂකයන් ආයතනය වෙත අද්දා ගැනීමේ ක්‍රියාවලිය.
ආකර්ෂණ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිඵලය වනුයේ නව සේවාදායකයන් වශයෙන් රැකියා සඳහා තෝරාගත
හැකි හෝ නොහැකි හෝ රැකියා සොයන්නන් සමුහයක් ජනිත වීම යි.
- ❖ ආකර්ෂණ්‍ය ක්‍රියාවලියට අයත් පියවර
 1. රැකියා ඇඛෑර්තු හඳුනා ගැනීම
 2. රැකියා නියමයන් අධ්‍යයනය කිරීම
 3. ආකර්ෂණ්‍යට අදාළ සාධක සලකා බැඳීම
 4. අයදුම්පත පිළිගෙළ කිරීම
 5. ආකර්ෂණ්‍ය තුමුද / තුම තෝරා ගැනීම
 6. ක්‍රියාත්මක කිරීම
 7. අයදුම්පත් ඇගයිම

1. රැකියා ඇඛෑර්තු හඳුනා ගැනීම

(මිනිස් බල සැලස්ම, කළමනාකරුවන්ගේ විශේෂ ඉල්ලීම්)

2. රැකියා නියමයන් අධ්‍යයනය කිරීම

(රැකියා විශ්ලේෂණ තොරතුරු, කළමනාකරුවන්ගේ මත)



ආකර්ෂණයට බලපාන වැදගත් ම සාධකය වනුයේ බූල්‍ය ගැනීමේ ප්‍රතිපත්තිය සි. රීට අමතර ව පිරිවැය, කාලය, ගුම වෙළෙඳ පොලේ තත්ත්වය ආදිය ද සලකා බලයි.

❖ ආකර්ෂණ ක්‍රියාමාර්ග මූලික වශයෙන් දෙකකි

1. අන්තර්ගත ආකර්ෂණ මාර්ග
2. බාහිර ආකර්ෂණ මාර්ග

❖ අන්තර්ගත ආකර්ෂණ

ආයතනයේ ඇතුළතින් සේවකයන් ආකර්ෂණය කර ගැනීම සි.

අන්තර්ගත ආකර්ෂණ ක්‍රම

○ රැකියා දැන්වීම් පළ කිරීම (Job Posting)

ආයතනය තුළ ඇති දැන්වීම් ප්‍රවර්ධිත, ආයතනික ප්‍රවත්පත්, සාරාවල දැන්වීම් පළ කර ඇඟිච්චු පිළිබඳ දැනුම් දීම.

○ කුසලතා ඉන්වෙන්ට්‍රේ / කුසලතා ලේඛන (Skill Inventories / Skill List)

අවාල රැකියා ඇඟිච්චු සඳහා අයදුම් කිරීමට හැකියාව ඇති අන්තර්ගත සේවකයන් හඳුනා ගැනීම සඳහා මිනිස් බල සැලසුම්කරණයේ දී පිළියෙළ කළ සේවකයන්ගේ දැනුම, කුසලතා හා ආක්‍ර්‍ම ඇතුළත් කුසලතා ලේඛන හාවිත කිරීම.

○ අන්තර්ගත පාලය (Intranet)

අන්තර්ගත පාලයේ රැකියා ඇඟිච්චු පිළිබඳ දැන්වීම් පළ කර ඇයදුම්පත් කැඳවීම.

○ අන්තර්ගත සේවකයන් හඳුන්වා දීම (Employee Referrals)

වර්තමාන සේවාදායකයන් තම නිතවතුන්, යුතින් වැනි දැන්නා පුද්ගලයන් ඇඟිච්චු සඳහා නිර්දේශ කිරීම.

○ අනුප්‍රාප්තික සැලැස්ස්ම (Succession Plan)

ආයතනයක සිටින සේවකයන්ගේ කාර්ය සාධනය, සුදුසුකම්, පළපුරුද්ද, ජේෂ්ඨීත්වය ආදි කරණු මත විධිමත් ලේඛන පවත්වා ගෙන යයි. ඇඟිච්චුවක් ඇති වූ විට ඒ සඳහා ඊළගට වඩාත් සුදුසු පුද්ගලයන් යොදා ගැනීම.

අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ වාසි

- ✓ සේවකයන් අනිප්‍රේරණාය වීම.
- ✓ මහා ග්‍රුමික සම්බන්ධතා ඇති වීම.
- ✓ යෝග්‍යතම සේවකයන් රඳවා ගැනීමේ පහසුව.
- ✓ ආකර්ෂණාය හා බිඳවා ගැනීම සඳහා වන පිරිවැය අඩු වීම.
- ✓ සේවකයන්ගේ ආයතනයට ඇති පැදැංචියාව හා කැප වීම වැඩි වීම.
- ✓ සේවක අනුස්ථාපනය සඳහා යන කාලය අඩු වීම.

අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසි

- ✗ නව දැනුම කුසලතා හා ආකළුප සංවිධානයට ගෞරා නොලේම.
- ✗ යෝග්‍යතම පුද්ගලයන් බිඳවා ගැනීමේ අවකාශය අඩු වීම.
- ✗ සේවකයන් අතර අනවශ්‍ය තරගයක් ඇති වීම.
- ✗ පුහුණුව සඳහා ඉහළ පිරිවැයක් දැරූමට සිදු වීම.
- ✗ ව්‍යාපාර සංවිධානය යුත්පැනීමට ඇති ඉඩකඩ වැඩි වීම.

❖ බාහිර ආකර්ෂණය

සංවිධානයක තනතුරු සඳහා සංවිධානයකට පරිභාභිර ව අයදුම්කරුවන් ආකර්ෂණාය කරගැනීම.

බාහිර ආකර්ෂණ තුම

- මාධ්‍ය දැන්වීම් මගින් (මුලින /විද්‍යුත්)
- අන්තර්ජාලය /රැකියා වෙබ් අඩවි මගින්
- අතින සේවකයන් මගින්
- අධ්‍යාපන හා වෘත්තීය ආයතන මගින්
- රැකියා නියෝජිත ආයතන මගින්
- වෘත්තීය සංගම් මගින්
- රැකියා පොල මගින්

බාහිර සේවක ආකර්ෂණාය මගින් සංවිධානයක් අත්කර ගන්නා වාසි

- ✓ නව දැනුම, ඇති පුද්ගලයන් ආකර්ෂණාය කර ගත හැකි වීම.
- ✓ විශාල පිරිසක් ආකර්ෂණාය කර ගත හැකි වීම.
- ✓ තනතුරු සඳහා යෝග්‍යතම පුද්ගලයන් බිඳවාගත හැකි වීම.
- ✓ පුහුණු ගුම්ය බිඳවා ගැනීමෙන් පුහුණුව හා සංවර්ධනය සඳහා විය වන පිරිවැය අඩුවීම.
- ✓ ව්‍යාපාර සංවිධානය නවීකරණාය වීම හෙවත ගොඩනෑංවීමට හැකි වීම.

බාහිර සේවක ආකර්ෂණයේ අවාසි

- ✗ ආයතනයේ සිටින සේවකයන්ගේ අනිප්‍රේරණායට බාධා ඇති වීම.
- ✗ ආකර්ෂණාය සඳහා වන පිරිවැය ඉහළ යාම.
- ✗ ආකර්ෂණාය සඳහා ගතවන කාලය අධික වීම.
- ✗ සේවන-සේවක සඩුවාවලට අනිතකර ලෙස බලුපෑ හැකි වීම.

➤ **ආකර්ෂණාය කර ගත් අයදුම්කරුවන් අනුරෙන් සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා යෝග්‍ය කුම**

- ❖ තෝරා ගැනීම
- ❖ අයදුම්කරුවන් තෝරා ගැනීමේ දී සලකා බැලීය යුතු කරණු
- ❖ තෝරා ගැනීමේ විවිධ කුම

❖ අයදුම්කරුවන් තෝරා ගැනීම

ආකර්ෂණාය කරගත් අයදුම්කරුවන් අනුරෙන් රැකියා ඇඟිරුණු පිරිවීම සඳහා යෝග්‍යතම අයදුම්කරුවන් හඳුනා ගැනීමේ කුමානුකුල කුමවේදය.

❖ රැකියා අධ්‍යාපන පිරවීම සඳහා ඉතා ම සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට භාවිත කරන ක්‍රම

- අයදුම්පත් ඇගයිම - Application Evaluation
 - සම්මුඛ පරීක්ෂණ - Interviews
 - බූද්ධි පරීක්ෂණ - IQ Tests
 - ප්‍රායෝගික පරීක්ෂණ - Practical Tests
 - පසුබිම් පරීක්ෂණ - Background Tests
 - වෙළුන පරීක්ෂණ - Medical Tests
 - පොරේස පරීක්ෂණ - Personality Tests
- **අයදුම්පත් ඇගයිම**
 පුර්ජ්‍යාධි වී ඇති රැකියා සඳහා තමාගේ සුදුසුකම් හා ගක්‍රනාවන් ආදිය සඳහන් කර අයදුම්කරු විසින් ආයතනයට විවන විස්තරය.
 විවැනි අයදුම්පතක් ඇගයිම මගින් ගෝගනාව තක්සේරු කිරීම හා ඒ අනුව යෝගතම පුද්ගලයා තෝරා ගැනීම මෙනිදී සිදු වේ. මෙහි දී පුද්ගලයා නොදැක
- **සම්මුඛ පරීක්ෂණ**
 අයදුම්කරු හා පරීක්ෂණ මත්‍යබාය අතර මුහුණාට-මුහුණාලා අදහස් භූවමාරුව මගින් රැකියාවකට ඉතා ම සුදුසු පුද්ගලයා තෝරා ගැනීමේ ක්‍රමය.
- **බූද්ධි පරීක්ෂණ**
 රැකියාව අපේක්ෂිත පුද්ගලයාගේ බූද්ධිමය හැකියාව මැතිම අරමුණු කරගෙන පවත්වන පරීක්ෂණය මෙයින් අදහස් වේ. මෙමගින් අනියෝගවලට මුහුණා දීමට ඇති හැකියාව පරීක්ෂා කරයි.
- **ප්‍රායෝගික පරීක්ෂණ**
 තෝරා ගන්නා පුද්ගලයාට අදාළ රැකියාවේ නිශ්චිත කාර්ය ඉටු කිරීමට ඇති සැබෑ හැකියාව මැතිමට සිදු කරන පරීක්ෂණයයි.
 නිදහස් : පරිගණක දත්ත සැකසුම්කරුවේ
 හෙද වෘත්තිය
- **පසුබිම් පරීක්ෂණ**
 රැකියා අපේක්ෂකයන්ගේ පොදුගැලික පසුබිම් හෙළුදාරවූ කර ගැනීම සඳහා පවත් වන විශේෂ පරීක්ෂාවකි. මෙය පවත් පසුබිම්, වර්තය, අධ්‍යාපන, වෘත්තීය, මුළුස හා සමාජ පසුබිම් වැනි දැන සොයයි.
 නිදහස් : පොලිස් නිලධාරීන් තෝරා ගැනීම
- **වෙළුන පරීක්ෂණ**
 රැකියා අපේක්ෂකයාට අදාළ රැකියාවේ කටයුතු, රාජකාරී හා වගකීම් කාර්මක ව ඉටු කිරීමට අවශ්‍ය මනා සොඩින තත්ත්වයක් තිබේ ද යන්න නිශ්චිත කර ගැනීම සඳහා පවත්වන පරීක්ෂණය.
- **පොරේස පරීක්ෂණය**
 රැකියා අපේක්ෂිත පුද්ගලයාගේ කුසලතා, ආක්‍ර්‍මීත්‍ය, ප්‍රතිචාර හා ප්‍රතිමාන ආදිය මැතිම ට යොදා ගන්නා පරීක්ෂණය.

❖ මෙම කුමන ක්‍රමය ගොඳා ගත්ත ද සේවකයන් තෝරා ගැනීමේ දී සලකා බැලීය යුතු කරනු කිහිපයකි.

- උනුම
- කුසලතා
- ආක්‍ර්‍මීත්‍ය

- ගාරීරක හා මානසික යෝගතාව

මෙම කරුණු ඉහත දැක්වූ පරීක්ෂණ කුමවලින් අනාවරණය කරගත හැකි ය.

➤ බඳවා ගැනීමේ හා අනුස්ථාපන ක්‍රියා පරීජාරිය

- ❖ සේවකයන් බඳවා ගැනීමේ පදනම්
- ❖ පත්වීම් ලිපිය
- ❖ පත්වීම් ලිපියක වැදගත්කම
- ❖ පත්වීම් ලිපියක ඇතුළත් වන කරුණු
- ❖ අනුස්ථාපනය
- ❖ පරිවාස කාලය
- ❖ ආධුනික කාලය

අනුස්ථාපනය

තෝරා ගැනීමෙන් පසු යෝගතම පුද්ගලයන් රැකියා තනතුරුවලට පත් කිරීමේ නීත්‍යානුකූල ක්‍රියාවලිය

❖ සේවකයන් බඳවා ගැනීමේ පදනම්

- ස්ථීර පදනම
- තාවකාලික පදනම

▪ ස්ථීර පදනම

ආයතනයක රැකියාවක් සඳහා ස්ථීර වශයෙන් ම සේවකයන් බඳවා ගැනීම. මෙයේ බඳවා ගන්නා සේවකයා ආයතනයේ ප්‍රධාන කාර්යන්ට සම්බන්ධ වන ස්ථීර කාර්ය මණ්ඩලයේ සේවකයු ලෙස සැලකෙන අතර, ස්ථීර කාර්ය මණ්ඩලයේ සේවකයු සතු සියලු වරප්‍රසාද සේවකයාට නිම් වේ. පරිවාස කාලය පිළිබඳව ද පත්වීම් ලිපියක සඳහන් වේ.

▪ තාවකාලික පදනම

ආයතනයකට ස්ථීර පදනමෙන් තොර ව සේවකයන් බඳවා ගැනීම.

මෙම සේවකයන්ට ලබා දෙන පත්වීම් ලිපියේ 'තාවකාලික පදනම' යන්න සඳහන් වේ.

❖ පත්වීම් ලිපිය

සේවකයු සේවයට පත් කිරීමෙන් පසු ඔහුට හෝ අයට හෝ රැකියාව පිළිබඳ කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි ආදිය විස්තරාත්මක ව දක්වමින් සේවා යෝජකයා විසින් දෙනු ලබන නීත්‍යානුකූල ලියවිල්ල.

- පත්වීම් ලිපිය රැකියා ගිවිසුමක් ඇති වූ බවට ලැබෙන ලිඛිත සාක්ෂියක් සේ සැලකේ.
- පත්වීම් ලිපිය නීත්‍යානුකූල ලියවිල්ලක් බැවින් විය සේවායෝජකයාට හා සේවාදායකයාට වික සේ වැදගත් වේ.

❖ පත්වීම් ලිපියක වැදගත්කම

- ආයතනය හා සේවකයන් අතර පවතින සම්බන්ධතාව තහවුරු කළ හැකි මුලික ලියවිල්ලක් වීම.
- ආයතනය හා සේවකයා තෙහික ව බැඳී ඇති බවට ගිවිසුමක් ලෙස සැලකීමට හැකි වීම.
- දෙපාර්ශ්වය අතර රැකියාවේ කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි පිළිබඳ ඇති වන ගැටුලුකාරී තත්ත්වයක දී නීතිය ඉදිරියට යාමට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකි වීම.
- සිය රැකියාවේ අඩංගු කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි පිළිබඳ සේවකයාට පුළුල් අවබෝධනයක් ලබා ගත හැකි වීම.
- සේවකයා ආයතනයේ සේවකයු බව ඔහ්පු කිරීමට අවශ්‍ය වන සෑම අවස්ථාවක දී ම හාවිත කිරීමට ඇති ප්‍රබලතම සාක්ෂිය වීම.

❖ පත්වීම් ලිපියක ඇතුළත් වැදගත් කරුණු

- ✓ සේවා යෝජකයාගේ නම හා සේවා ලිපියොමුව
- ✓ සේවකයාගේ නම හා ලිපියොමුව
- ✓ සේවකයාගේ තනතුරු නාමය හා විභි ස්වභාවය (ස්ථීර/තාවකාලික යන වග)
- ✓ රැකියාව ආරම්භ කරන දිනය
- ✓ රැකියාවේ කටයුතු, රාජකාරී, වගකීම් හා කොන්දේසි
- ✓ වැටුප් හා ප්‍රතිලාභ
- ✓ පර්වාස කාලය
- ✓ වැඩි කරන දින / පැ ගණන
- ✓ විනය සම්බන්ධ ක්‍රියාමාර්ග
- ✓ සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද (නිවාඩු / EPF / ETF)
- ✓ සේවය අවසන් කිරීම
- ✓ දුක් ගැනවීම් ඉදිරිපත් කළ හැකි ආකාරය
- ✓ උසස් කිරීම් පිළිබඳ විස්තර
- ✓ සේවාදායකයාගේ අස්සන හා දිනය
- ✓ සේවා යෝජකයාගේ අස්සන හා දිනය

❖ අනුස්ථාපනය

අලුතෙන් බඳවා ගත් සේවා දායකයකු ප්‍රථමයෙන් සංවිධානයට හඳුන්වා දීම සහ ඔහවු / ඇයට සිය රැකියාව, වැඩි කණ්ඩායම, වැඩි පරිසරය සහ සමස්ත සංවිධානය පිළිබඳ ව අවබෝධයක් ලබා දීමේ කාර්යය.

අනුස්ථාපන ක්‍රම

- සේවාදායක අත්පොත්
- තොරතුරු පත්‍රිකා
- පැරණි සේවකයන් යොදා ගැනීම
- වීඩියෝ
- විතුපට
- ආයතනය තුළ වාරිකා
- දේශන

❖ පර්වාස කාලය

තනතුරට බඳවා ගත් නව සේවකයකු තනතුරෙහි ස්ථීර කිරීමට පෙර සේවය කළ යුතු කාලපරිච්ඡේදය.

පර්වාස කාලය තුළ දී සේවකයාට සිය කටයුතු තනතුරේ රාජකාරී හා වගකීම් නිසි අශ්‍රීරන් ඉටු කිරීමට තොහැකි ව්‍යවහාර්ත කළමනාකාරීත්වයට ගත හැකි ක්‍රියාමාර්ග

- සේවය අවසන් කිරීම.
- වාචික ව හා ලිඛිත ව අවවාද කිරීම.
- පර්වාස කාලය දීර්ඝ කිරීම.
- සේවකයා මාරු කිරීම.

❖ ආධ්‍යතිකත්ව කාලය

කිහිප෈ම් ශිල්පීය වෘත්තීයක් සඳහා බඳවා ගත් නව සේවකයෙකු ගත කළ යුතු වෘත්තීය පූහුණු කාලය යි.

➤ සංවිධානයේ මානව සම්පත සංවර්ධනය හා රඳවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග

- ❖ කාර්යවල ඇගයීම
- ❖ පූහුණුව හා සංවර්ධනය
- ❖ පූහුණුව හා සංවර්ධනය අතර ඇති වෙනස්කම්
- ❖ පූහුණු කිරීමේ හා සංවර්ධනය කිරීමේ ක්‍රම

- ❖ පුහන්තු කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් සේවකයාට හා සේවා යෝජකයාට ලැබෙන ප්‍රතිලාභ
 - ❖ සේවක වලන
 - ❖ සංවේතන කළමනාකරණය
 - ❖ සංවේතන පද්ධතියක මූලිකාංග
 - ❖ සංවේතන කළමනාකරණයේ වැදගත්කම
- ❖ **කාර්යාල ඇගයීම**
- සේවාදායකයා විසින් සිය රැකියාව කොතොක් දුරට ඉටු කරන්නේ දැයි සොයා බලා වාර්තා කිරීමේ ක්‍රියාවලිය.
- කාර්යාල ඇගයීම මගින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ**
- ✓ පුහන්තු කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීමට.
 - ✓ උසස් කිරීමේ හා මාරු කිරීම පිළිබඳ තීරණ ගැනීමට.
 - ✓ සංවේතන තීරණය කිරීමට.
 - ✓ සේවක එලඹායිතාව වැඩි වීම.
 - ✓
- කාර්යාල ඇගයීමෙන් සේවාදායකයාට අත්වන ප්‍රතිලාභ**
- ✓ සේවක අනිප්‍රේරණය වීම.
 - ✓ සේවකයෙන් ඇගයීමෙන් ලැබෙන ප්‍රතිලාභ.
 - ✓ අනාගත උසස්වීම් සඳහා සුදුසුකම් ලැබේමට හැකි වීම.
 - ✓ තම ඉපයිම් ඉහළ නංවා ගැනීමට හැකි වීම.

❖ **සංවේතන කළමනාකරණය**


සංවේතන

වේතන (Fixed pay), දිරි දීමනා (Pay Incentives) සහ අනෙකුත් වතු ප්‍රතිලාභ (Indirect Benefit) වල විකුත් යි.

සංවේතන කළමනාකරණය

වේතන, දිරිදීමනා හා අනෙකුත් ප්‍රතිලාභ ඇතුළත් වේතන පද්ධතියක් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාමට අදාළ මානව සම්පත් කළමනාකරණ කාර්යයි.

❖ **සංවේතන පද්ධතියක මූලිකාංග 3ක්**



වේතන

සංවිධානයක් සිය සේවාදායකයන්ට ගෙවනු ලබන ප්‍රතිලාභ

දිරි දීමනා

සංවිධානයක් සිය සේවාදායකයින්ගේ විශිෂ්ට කාර්යාල සඳහා කරනු ලබන ගෙවීම්.

අනෙකුත් ප්‍රතිලාභ

වේතන හා දිරි දීමනාවලට පරිබාහිරව සේවාදායකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම සඳහා ලබාදෙන්නා වූ ඕනෑම ආකාරයක පහසුකමක්.

❖ සංවේතන කළමනාකරණයේ වැදගත්කම

- සේවක අතිප්‍රේරණය.
- වඩා යොශෝ අයදුම්කරුවන් අද්දවා ගැනීම.

සේවක ප්‍රහැනුව

කිසියම් රැකියාවක් වඩා නිවැරදිව කිරීමට සේවකයින් තුළ ආත්ම විශ්වාසයක් ජනිත කිරීම වෙනුවෙන් සිදු කරන බඛන කටයුත්තකි. මෙහි දී වර්තමාන රැකියාවෙහි සවලත්වය ආරක්ෂා කිරීම හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සිදු වේ.

සේවක සංවර්ධනය

සේවකයාගේ වර්තමාන ක්‍රියාකාරිත්වයට වඩා අනාගත ක්‍රියාකාරිත්වය ඉහළ නංවාලීමේ අරමුණින් සිදු කරනු බඛන කාර්යකි.

විශේෂයෙන් ම සේවකයා සිදු කරනු බඛන රැකියාව ආණිත හැකියාවන්ට වඩා සංවර්ධනය තුළින් වර්ධනය කරනු බඛන්නේ පොදු හැකියාවන්ය

❖ ප්‍රහැනුව හා සංවර්ධනය අතර වෙනස්කම

ප්‍රහැනුව	සංවර්ධනය
<ul style="list-style-type: none"> • වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා පූදානම් කිරීම මෙම මයින් සිදු වේ. • සාපේක්ෂ ව කෙටි කාලීන වැඩි සටහනකි. • සාපේක්ෂ ව අඩු ජීවිත්‍යක් දැරීම. • තරමක් පවු පරාසයක වැඩිසටහනකි. • කාලීන අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රතික්‍රිය දැක්වීමේ ක්‍රියාවලියකි. 	<ul style="list-style-type: none"> • අනාගත රැකියා කටයුතු, රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා පූදානම් කිරීම මෙම මයින් සිදුවේ. • සාපේක්ෂ ව අඩුන්ට් ව පවත්වා ගෙන යන දිගු කාලීන වැඩි සටහනකි. • සාපේක්ෂ ව වැඩි ජීවිත්‍යක් දැරීම. • ඉතා ප්‍රථිඵල් පරාසයක දිවයන වැඩිසටහනකි. • අනාගත අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රතිච ක්‍රිය දැක්වීමේ ක්‍රියාවලියකි.

❖ ප්‍රහැනුව හා සංවර්ධනයෙන් සේවායේජකයාට අත්වන ප්‍රතිලාභ

- ✓ සේවක දැනුම, කුසුලතා හා ආක්ලේඛ යාවත්කාලීන වීම.
- ✓ සේවක කාර්යසාධනය වර්ධනය වීම.
- ✓ නිමැවුමේ ගුණාත්මකනාවය ඉහළ යාම.
- ✓ සේවක අතිප්‍රේරණය ඇති වීම.
- ✓ සේවක පක්ෂපාතිත්වය ඉහළ යාම.
- ✓ සේවකයන් අතින් අති වන වැරදි හා නාස්තිය අඩු වීම.

- ✓ සේවක ප්‍රවාසීනාට අඩු වීම.
 - ✓ සේවක පිරිවැටුම අඩු වීම.
- ❖ **පුහුණුව හා සංවර්ධනයෙන් සේවකයාට අත්වන ප්‍රතිලාභ**
- ✓ රැකියා තැප්පිය වැඩි වීම.
 - ✓ කාර්ය සාධනය ඉහළ යාම නිසා ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ (වැටුප් වැඩි වීම)
 - ✓ උසස්වීම් ලැබේමේ ඉඩකඩ පුළුල් වීම.
 - ✓ සේවක දැනුම, කුස්ලතා හා ආක්ල්ප වර්ධන වීමෙන් සේවක වට්නාකම ඉහළ යාම.
 - ✓ නව අත්හඳු බැඳීම් සිදු කිරීමට අවකාශ ලැබීම.
 - ✓ අතිරේක ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වීම (ගිණුන්ව, විදේශ සංචාර ආදිය)
- ❖ **සේවකයෙන් පුහුණු කිරීමේ හා සංවර්ධනය සඳහා යොදා ගන්නා විවිධ ක්‍රම**
- ආධිතිකත්ව පුහුණුව
 - රැකියාස්ථාන පුහුණුව
 - රැකියාවන් අතර පුහුණුව / රැකියා තුමන්ය
 - සුම්කා රෝගනය
 - ස්මාකරණය (Simulation) / අකෘතික පුහුණුව (Vestibule Training)
 - කළමනාකාරීන්ව ක්‍රිඩා
 - සංවේදන පුහුණුව (Sensitivity Training)
- ❖ **සේවකයෙන් වෙළනය**
- සේවාදායකයෙන්ගේ සේවා නියුත්තියේ ඇති වන වෙනස්කම්.
- ❖ **සේවකයෙන් වෙළනය කළ හැකි ක්‍රම**
- උසස් කිරීම
 - මාරු කිරීම්
 - ඉවත් කිරීම්
 - සේවය අවසන් කිරීම්
 - නවතාලීම (Layoffs)
- **උසස් කිරීම**
සංවිධානයේ සේවා නියුත්ති සේවාදායකයෙකු විසින් දැනට දරන තනතුර වඩා ඉහළ වූ තනතුරකට පත් කිරීම. උසස් වීම සාමාන්‍යයෙන් වර්තමාන රැකියාවට වඩා වෙනස් කටයුතු, රාජකාරී සහ වැඩි වගකීම් ප්‍රමාණයක් ඇති රැකියාවකට යොමු කිරීමකි.
- **මාරු කිරීම්**
වික් රැකියාවක සිට ඊට සමාන මට්ටමේ වෙනත් රැකියාවකට විතැන් කිරීම යි. මාරු කිරීම තිරස් අතට වූ වෙළනයකි.
- **නවතාලීම (Layoffs)**
ආයතනයේ කළමනාකාරීන්වයට පාලනය කළ නොහැකි සාධකයක් හෝ සාධක හෝ නිසා සේවාදායකයෙකුගේ සේවය තාවකාලීක ව නතර කිරීම.
- **සේවය අවසන් කිරීම**
කිසියම් කරුණාක් නිසා සේවකයෙකුගේ සේවය අවසන් කිරීම.
- **සේවක දුක්ගැනවීම්**
- ❖ සේවක දුක්ගැනවීම්
 - ❖ සේවක දුක්ගැනවීම් ඇතිවීම සඳහා හේතුකාරක
 - ❖ සේවක දුක්ගැනවීම් නිරාකරණය කිරීම නිසා ආයතනයකට අත්කර ගත හැකි ප්‍රතිලාභ
 - ❖ සේවක දුක්ගැනවීම් නොවිස්තීම නිසා ආයතනයකට අත්වන අනිසි ප්‍රතිලිල
 - ❖ සේවක දුක්ගැනවීම් හඳුනා ගැනීමේ ක්‍රම

- ❖ සේවක දුක්ගැනවිලි විසඳීමේ ක්‍රමවේදයන්/හිල්පතුම
- ❖ සේවක දුක්ගැනවිලි විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර

- ❖ **සේවක දුක්ගැනවිල්ලක්/දුක්ගැනවිලි**

රැකියාව හෝ රැකියා පරිසරය සම්බන්ධයෙන් සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක ඇතිවන මානසික කලකිරීමක්/කලකිරීම්.

විය ප්‍රකාශිත හෝ අප්‍රකාශිත විය හැකියි. දුක්ගැනවිලි කාර්යවලවලට සපුළුවම බලපායි. ආයතනයේ පරමාර්ථ ඉටු කර ගැනීමට එවා බාධාකාරී වේ. සේවක දුක්ගැනවිලි කාර්මික ආරච්චුවල මුළු අදියරයි. විඛැවින් මුළු අවස්ථාවේම සේවක දුක්ගැනවිල්ලක් විසඳීමට පියවර ගත යුතුය.

```

graph LR
    A["තහි සේවා  
දායකාතයකුගත්  
දුක්ගැනවිල්ල/  
දුක්ගැනවිලි"] --> B["කෘෂිඩායමක  
දුක්ගැනවිල්ල /  
දුක්ගැනවිලි"]
    B --> C["කාර්මික ආරච්චු"]
    C --> D["සංවිධාන  
එලදායිකාව  
පියවර"]
    
```

විසඳුම් ලබා නොදීම විසඳුම් ලබා නොදීම විසඳුම් ලබා නොදීම

- ❖ **සේවක දුක්ගැනවිලි ඇතිවේම සඳහා හේතුකාරක**
 - **රැකියාව අශ්‍රිත හේතු**
 - රැකියා විස්තරයට සඳහන් නොවන රාජකාරී හා වගකීම් සේවාදායකයාට පැවතීම.
 - සේවාදායකයාගේ දැනුමට හා කුස්ලතාවට නොගැළපෙන රැකියාවක නිශ්චක්ත කරවීම
 - **සේවා තත්ත්වයන් අශ්‍රිත හේතු**
 - රැකියා ස්ථානය හෝ කාලය වෙනස් කිරීම.
 - වෘත්තීය සෞඛ්‍ය හෝ ආරක්ෂාවට අනිතකර තත්ත්වයන් රැකියා ස්ථානයේ පැවතීම
 - **මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තිල ක්‍රියාපරිපාටි හා උපාය මාර්ගවලට අදාළ හේතු**
 - සේවක වැටුප් හා වේතන සහ දිරි දීමනා
 - තමාර නිම්වීමට නිඩු උසස්වීමක් වෙනත් සේවකයෙකුට ලබා දීම, සේවයෙන් පහත හෙළීම්, මාරු කිරීම්, සේවය නවතාලීම් හා සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රියාපරිපාටි.
 - නියමිත පරිදි උසස්වීම් ලබා නොදීම.
 - **සංවිධාන නිතිරිත උල්ලංසනය කිරීම්වලට අදාළ හේතු**
 - විනය කඩ කිරීම් සඳහා අසාධාරණ හෝ දැඩි විනයානුකූල ක්‍රියා මාරු ගැනීම.
 - සාමූහික ගිවිසුමේ කොහොදේසි කළමනාකරණ පාර්ශ්වය විසින් කඩ කිරීම.
 - **නුසුදුසු පුද්ගල ව්‍යාපාරයන් සම්බන්ධිත හේතු**
 - පළා කර ගත නොහැකි අපේක්ෂා හෝ අවශ්‍ය තරමට වඩා යමක් පිළිබඳ අනිලාඟ සහිත වීම.
 - ජේන්ඡ් නිලධාරීන් කෙරෙහි ඇති වැරදි ආක්‍ර්‍ම.
 - සේවක අධි අනිමානය.
 - **රැකියාව හෝ රැකියා පරිසරයට පරිභාණිර පරිසරය සම්බන්ධිත හේතු**
 - **පවුල් ඒකකය හා සම්බන්ධ හේතු.**
 - **වෙනත් තරගකාරී ආයතනයක් සම්බන්ධ හේතු.**

❖ සේවක දුක්ගැනවීම් නිරාකරණය කිරීම නිසා ආයතනයකට අත්කර ගත හැකි ප්‍රතිලාභ

- ✓ සේවක පිරවැටුම අඩු වීම.
- ✓ සේවක ප්‍රවාසිතාව පාලනය වීම.
- ✓ වෘත්තීය සම්බන්ධිත ත්‍රියා මාර්ග අවම වීම.
- ✓ කාර්මික සම්බන්ධිතා වර්ධනය වීම මගින් කාර්මික සාමය යහපත් වීම.
- ✓ ආයතනයේ කිරීතිනාමය වර්ධනය වීම.

❖ සේවක දුක්ගැනවීම් නොවීසුදුම නිසා ආයතනයකට අත්වීදීමට සිදුවන අනිසි ප්‍රතිච්‍රිත

- ගුම පිරවැටුම වැඩි වීම.
- සේවකයන් නිවාඩු ගැනීම් ඉහළ යාම.
- සේවකයන් හා කළමනාකරණවන් අතර ඇතිවන ගැලුම් ඇති වීම නිසා කාර්මික සාමය බිඳු වැටීම.
- ගුම එලඹායිතාව අඩු වීම.
- නිෂ්පාදනයේ ගුණත්වය පහළ යාම.
- එලඹායිතාව අඩු වීම.
- නිතර නිතර පුරුෂ්පාඩු පිරවීමට සිදු වන බැවින් පිරවැය වැඩි වීම.

❖ සේවක දුක්ගැනවීම් හඳුනා ගැනීමේ ක්‍රම

- ඉවත්ව යාමේ සම්මුඛ සාකච්ඡා (Exit Interview)
- යෝජනා පෙට්ටිය (Suggestion Box)
- සේවක ආකල්ප සමීක්ෂණ (Attitude Survey)

❖ සේවක දුක්ගැනවීම් විසඳුමේ ක්‍රමවේදයන්/හිම්පතුම

- දුක්ගැනවීම් විසඳුමේ විධිමත් ත්‍රියාපරිපාලනය (Formal Grievance Settlement Procedure)
- ආසන්නතම ප්‍රධානිය (Immediate Supervisor) මගින්
- විවෘත ලොරටු ප්‍රතිපත්තිය (An Open - Door Policy)
- ඒකාබද්ධ කමිටු ක්‍රමය (Joint Committee Method)
- උපදේශනය (Counseling)
- දුක්ගන්නාරාල කෙනෙකු පත් කිරීම / ඔම්බුඩ්මන්වරයු පත් කිරීම (Ombudsman)
- බේරේමිකරණය (Arbitration)

❖ සේවක දුක්ගැනවීම් නිරාකරණය හෙවත් විසඳුම සඳහා අනුගමනය කළ යුතු පියවර

1. දුක්ගැනවීම්ලට මැනවීන් සවන් දීම.
2. දුක්ගැනවීම්ලට හා විය ඉදිරිපත් කරන සේවකයාට අදාළ ව නිවැරදි තොරතුරු රැස් කිරීම.
3. සේවකයාට සමග ඒ හා සම්බන්ධව සාකච්ඡා කිරීම.
4. සේවකයා පවසන කරුණුවලට හොඳුන් ඇතුළත් කිරීම.
5. සේවකයා පවසන කරුණු නිවැරදි නම් ඒවා පිළිගැනීම.
6. සේවකයා තුළ විශ්වාසය ගොඩ හැඳුවීම.

➤ විනය කළමනාකරණය

- ❖ විනය කළමනාකරණය
- ❖ විනය කළමනාකරණය කිරීමේ වැදුගත්කම
- ❖ විනය විරෝධ ත්‍රියා හෙවත් විෂමාවාර
- ❖ විනය විරෝධ ත්‍රියා පිළිබඳ ආයතනයකට ගත හැකි ත්‍රියාමාර්ග

❖ විනය කළමනාකරණය

විනය

ව්‍යාපාර සංවිධානයක් විධිමත්ව නීත්‍යනුකූලව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සම්මත නැතිනම් සේවායෝජක අපේක්ෂිත සේවාදායකයාගේ වර්යාව හෙවත් අපේක්ෂිත හැසිරීම. නැතහොත් සේවාදායකයාගේ යහපත් හැසිරීම නැතහොත් ශික්ෂණය.

විනය කළමනාකරණය

ව්‍යාපාර සංවිධානයක් ස්ථාපිත කර තිබෙන නීත්‍යනුකූලව අනුගත වන පරිදි සේවාදායකයන්ගේ වර්යාව හැඩගැස්වීමේ කාර්ය සඳහා යෝග්‍ය විනය නීත්‍ය පද්ධතියක් සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම.

❖ ව්‍යාපාර සංවිධානවල බිභුලව ම දැකිය හැකි විනය විරෝධ ක්‍රියා හෙවත් විෂමතාවාර

- ආයතනයේ දේපලවලට හිතාමතා හාති සිදු කිරීම.
- පුරුව අවසරයකින් තොරව සේවයට වාර්තා හොකිරීම.
- ප්‍රමාද වී සේවයට පැමිණීම.
- රැකියා ස්ථාහායෙන් අවසර හොමැතිව බැහැර වීම.
- ව්‍යාප අසත්‍ය ගති පෙන්වීම.
- සේවයේ නියුත්තව සිරිය දී නිදා ගැනීම.
- රැකියා කටයුතු පිළිබඳ හොසැලකිල්ල හා මන්දෝත්සාහී වීම.
- ස්ථාපිත කර ඇති ආරක්ෂිත හා සෞඛ්‍ය කුම්වලට බාධා කිරීම.
- සේවා නියුත්තව සිරින විට මත්වතුර හෝ මත් දුව්‍ය හාවිත කිරීම.
- මුදල් විංචා කිරීම හෝ අල්ලස් ගැනීම.
- ප්‍රධානියා හා තම සේවකයන්ට අපහාස කිරීම හෝ තර්ජනය කිරීම.

❖ විනය ක්‍රියා මාරුග

- වාචිකව අවවාද කිරීම.
- ලිඛිතව අවවාද කිරීම.
- දඩ ගැසීම හෝ අලාභය අයකර ගැනීම.
- වේතන රහිතව තාවකාලීතව වැඩ නතර කිරීම.
- විනයනුකූලව සේවා ස්ථානය මාරු කිරීම.
- වැටුප් වර්ධක නතර කිරීම හෝ ප්‍රමාද කිරීම.
- තනතුරෙන් පහත හෙළීම.
- සේවයෙන් ඉවත් කිරීම.

❖ විනය කළමනාකරණයේ වැදගත්කම

- ✓ සේවකයන් අතර ගැටුම් මතහේද අඩු කර ගැනීමට.
- ✓ සේව්‍ය හා සේවකයන් අතර පවත්නා මතහේද අඩු කර ගැනීමට.
- ✓ ආයතනය සතු මානව සම්පත කුමානුකූලව හා මනාව පාලනය කිරීම මගින් උපරිම සංවිධානයේන් හා කාර්යක්ෂමතාවයෙන් කටයුතු සිදු කිරීමට හැකි වීම.
- ✓ සංවිධානයේ නීතිරීති සහ රෙගුලාසිවලට අනුකූලව සේවක හැසිරීම් පවත්වා ගැනීම.
- ✓ අපේක්ෂිත සේවක කාර්යසාධනය බිජිකර ගැනීම හා විය අඩංගුව පවත්වා ගැනීම.

➤ සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව

- ❖ සේවාදායක සෞඛ්‍යය හා ආරක්ෂාව
- ❖ සේවාදායක සෞඛ්‍යය හා ආරක්ෂාවේ වැදගත්කම
- ❖ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ දුර්වල කළමනාකරණය හේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවාසි
- ❖ සෞඛ්‍යය හා ආරක්ෂාව කළමනාකරණය තුළින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ

❖ සෞඛ්‍යය

රෝකියාවේ කටයුතු, රාජකාරී හා වගකීම් කාර්යක්ෂමව ඉටු කිරීමට සේවකයා තුළ පැවතිය යුතු පුර්ණ ගාර්ඩක හා මානසික ස්වස්ථාවල නීරෝගීතාව.

❖ ආරක්ෂාව

සේවා නියුක්තිය තේතුවෙන් සෞඛ්‍යව බලපෑම් ඇති කළ හැකි සියලු ම උපද්‍රවයන්ගෙන් සේවකයන් සුරක්ෂිත කිරීම.

සේවාදායක සෞඛ්‍යය හා ආරක්ෂාව කෙරෙනි බලපාන උපද්‍රව හා සාදක

වෘත්තීය අනතුරු (නුවණාඩාධ, දුෂ්ඨාඩාධ, ගාර්ඩ අංශ අනිමිලීම හෝ භාතිලීම, පිළිස්සීම, විශ්වාස වැදීම)

වෘත්තීය රෝග (පිළිකා, ඇඳුම, විෂ්වීම, ප්‍රජනන ආඩාධ, ගාර්ඩය අනුමතව් වීම, ආශ්ච්වාස ප්‍රාශ්චාස අපහසුතා)

සංවිධානමය ආතතිය (Organizational Stress)

❖ සේවාදායක සෞඛ්‍යය හා ආරක්ෂාවේ වැදුගත්කම

- වෘත්තීය සෞඛ්‍යය හා ආරක්ෂක උපද්‍රව / අවධානම් ඉවත් කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වීම.
- සේවාදායක සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සංවිධානවලට මුහුණදීමට සිදුවිය හැකි නීතිමය ගැටුව වලින් මිදුමට හැකි වීම.
- සෞඛ්‍යය සම්පත්න සේවක පිරිසක් ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වීම.
- ආයතනයේ ප්‍රතිර්ජ්‍ය ඉහළ යාම.

❖ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ දුර්වල කළමනාකරණය තේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවාසිය

- ✖ සේවක වන්දි රක්ෂණය සිදුනා වන වාරික ඉහළ යාම
- ✖ සේවක වන්දි ගෙවීම් ඉහළ යාම
- ✖ නීතිමය වියදුම් ඉහළ යාම
- ✖ සේවක අතැප්තිය සහ අසිහාය ඇති වීම
- ✖ සේවක එලදායකත්ව පහත වැටීම
- ✖ සේවක ගුණාත්මක බ්‍රහ්ම පහළ යාම
- ✖ උපකරණවලට සිදු වන අලාභභාති වැඩි වීම
- ✖ අනවශ්‍ය ලෙස වෙශ්‍ය වියදුම් ඉහළ යාම
- ✖ ආයතනයේ කීර්තිනාමයට හානි පැමිණීම
- ✖ සේවක ප්‍රවාසීතාව ඉහළ යාම
- ✖ සේවක පිරිවැටුම ඉහළ යාම

❖ සෞඛ්‍යය හා ආරක්ෂාව කළමනාකරණය තුළින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ.

- ✓ සේවාදායකයන්ගේ විත්ත දෙධීයය (Morale) ඉහළ යාම.
- ✓ සේවක ප්‍රවාසීතාව අවම වීම.
- ✓ සංවිධාන එලදායීතාවය ඉහළ යාම.
- ✓ සේවාදායකයින්ට මුහුණදීමට සිදු වන අනතුරු සහ අනතුරු නිසා ඇතිවන නඩුහඟ නිසා සංවිධානවලට දැරුමට සිදු විය හැකි පිරිවැය අවම වීම.
- ✓ මනා ගුම්ක සම්බන්ධතාවයක් වර්ධනය වීම.
- ✓ ව්‍යාපාර සංවිධාන සෑලදායක සෞඛ්‍යය හා ආරක්ෂක වැඩිසටහන් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර ආයතනවලින් නිෂ්පාදිත ලබාගන්නා ආයතන තම මිල දී ගැනීම්වල දී ව්‍යාපාර ආයතන වලට ප්‍රමුඛත්වයක් ලබා දීම.

➤ කාර්මික සම්බන්ධතා

- ❖ යහපත් සේවන - සේවක සම්බන්ධතාවල ප්‍රයෝගන
- ❖ අයහපත් සේවන - සේවක සම්බන්ධතාවල ප්‍රතිච්චාක

- ❖ සේවක - සේවක අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම්
- ❖ කාර්මික ආරච්ඡල
- ❖ සේවා ගෝපකයන්ට සේවා දායකයන්ට හා පාරෙහෝගිකයන්ට කාර්මික ආරච්ඡලක් මගින් ඇතිකරනු ලබන බලපෑම්
- ❖ වෘත්තීය සම්බන්ධීය
- ❖ වෘත්තීය සම්බන්ධීය අරමුණු හා කාර්ය
- ❖ කාර්මික ක්‍රියාමාර්ග
- ❖ විවිධ කාර්මික ක්‍රියාමාර්ග
- ❖ කාර්මික ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා සේවකයන්ට ගත හැකි ක්‍රියාමාර්ග
- ❖ සාමූහික ගිවිසුම
- ❖ සේවකයාට හා සේවකයන්ට සාමූහික ගිවිසුමක් ලැබෙන ප්‍රතිලාභ

සේවක - සේවක සම්බන්ධීතා

සේවක - සේවක ලේපාර්ශ්වය අතර පවත්නා කවර හෝ ආකාරයක වෘත්තීය සම්බන්ධීතා මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය සඳහා ආයතනය තුළ සේවකයන් හා සේවකයන් අතර මනා සම්බන්ධීතාවක් තිබිය යුතු ය. විය සේවකයන් උනන්දුවෙන් හා තැප්පීමත් ව රැකියාව කරගෙන යාමට ඉවහල් වේ. ඒ අනුව යහපත් ගුම්ක සම්බන්ධීතා මගින් විවිධ ප්‍රයෝගන මෙන් ම අයහපත් ගුම්ක සම්බන්ධීතා මගින් විවිධ ගැටුම් ද ඇති වේ.

සේවාදායකය (Employee)

සේවකය යටතේ කුමන හෝ තරාතිරුමක පදනමක් හෝ ගිවිසුමක් මත යම් පාරුණුමයක් ලබමින් වැඩ කරන හෝ වැඩ කිරීමට ගිවිසුම් ඇති කර ගත් යිහැළ පුද්ගලයෙකු.

සේවකය (Employer)

කිසියම් පාරුණුමයක් මත යම් පුද්ගලයෙකු පුද්ගල කණ්ඩායමක් යම් සේවක තිරත කරවන්නන්.

යහපත් සේවක - සේවක සම්බන්ධීතාවලින් ආයතනයට අන්වන බාසි/ප්‍රයෝගන

- ✓ සේවක එලදායිතාව ඉහළ යාම.
- ✓ සම්පත් හාස්ථීය අඩු වීම.
- ✓ සේවක ප්‍රවාසිතාව අඩු වීම.
- ✓ සේවක පිරවැලුම අඩු වීම.
- ✓ අතිප්‍රේරණය වූ සේවක කණ්ඩායමක් බිජි වීම.
- ✓ කාර්මික ආරච්ඡල අඩු වීම.

අයහපත් සේවක - සේවක සම්බන්ධීතාවලින් ආයතනයකට අන්වන අවාසි

- ✗ ව්‍යාපාර ක්‍රියාවලිය අඩංගු වීම (වැඩ වර්ෂන, සේවක ආරච්ඡල යනාදිය මගින්)
- ✗ සේවක එලදායිත්වය පිරහියාම
- ✗ සේවක විත්ත දෙධාරිය හින වීම
- ✗ සම්පත් අපත් යාම
- ✗ සමස්ත ආයතනයේ ම ස්ථානයිතාව හා කාර්යක්ෂමතාව පහළ යාම

සේවක අයිතිවාසිකම් (Employee's Right)

සේවකයන් වෙත පැවරෙන කාර්ය යටු පරිදි ඉටු කිරීම සඳහා සේවා ගිවිසුම්, ආයුර් පනත්, පනත් යනාදියෙන් ඕවුනට ලැබෙන නිමිකම් හා වරප්‍රසාද.

සේවක අයිතිවාසිකම්

- සේවයට සරුන වැටුප් බඟා ගැනීම.
- යහපත් හා ආරක්ෂා වැඩ පරීක්ෂා තුළ ගැනීම.
- සේවා ගිවිසුමට අනුව නිවාඩු නිමිකම් බඟා ගැනීම.
- වෘත්තීය සෞඛ්‍ය හා වෘත්තීය අනතුරුවලින් ආරක්ෂාව තහවුරු කර ගැනීම.
- තම වෘත්තීන්වලට අදාළ අයිතිත් බඟා ගැනීම සඳහා සංවිධානය වීම.

❖ සේවක වගකීම්

- සංචාරකයේ අරමුණු ඉටුවන පරිදි වැඩි කිරීම.
- වැඩි ස්ථානයේ යහපත් ලෙස හැසිරීම.
- රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටු කිරීම.
- ආයතනයේ දේපල හා උපකරණ නිසි අයුර්න් පරිහරණය කිරීම.

❖ සේවක යුතුකම්

- සේවක වගකීම් නිසි පරිදි ඉටු කිරීම.
- ආයතනයේ වැඩි දියුණුව සඳහා උනන්දු වීම.
- ආයතනයේ රහස් බාහිර පාර්ශ්ව අතට පත් නොකිරීම.
- ආයතනයේ කිරීතිනාමය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.

❖ සේවක අයිතිවාසිකම්

- රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටුකරවා ගැනීම.
- නියමිත පැය ගණන තුළ සේවය ලබා ගැනීම.
- සේවකයන් අතිරික්ෂයන් පවතී නම් හෝ ආයතනයට නොගැලුපෙන සේවකයන් සිටී නම් ඔවුන් කිරීමේ අයිතිය.
- තම කර්මාන්තය පවත්වාගෙන යැමේ දී මුහුණ දීමට සිදු වන අතිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා වේකරාණී වීම.

❖ සේවක වගකීම්

- රැකියා ගිවිසුමට අනුව ගිවිසගත් වැටුප ගෙවීම.
- සේවකයන්ගේ අදාළ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම.
- ආයතනය තුළ නිසි ලෙස විනය පවත්වාගෙන යාම.
- වැටුප නියමිත දිනයේ හෝ ඊට පෙර ගෙවීම.

❖ සේවක යුතුකම්

- සේවක වගකීම් නිසි පරිදි ඉටු කිරීම.
- රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම.
- සේවකයා සතුවූ වන පරිදි යහපත් වැඩි පරිසරයක් ඇති කිරීම.
- සේවකයාගේ සාධාරණ ඉල්ලීම්වලට සාවධානව ඇඟුන්කන් දීම හා එවා විසඳුමට මඟිනත් වීම.

❖ කාර්මික ආරවුල්

කිසියම් වෘත්තීය ප්‍රක්ෂායක් හේතු කොට ගෙන සේවායෝජකයන් හා සේවකයන් අතර හෝ සේවකයන් - සේවකයන් අතර හෝ ඇතිවන ගැටුම් හෝ හේද (Industrial Dispute)

කාර්මික ආරවුල් ඇතිවීමට හේතු

- රක්ෂාව දීම හෝ නොදීම
- සේවා නියමයන් සම්බන්ධව
- සේවා තත්ත්වය පිළිබඳ ව

❖ කාර්මික ආරවුලක් නිසා සේවා යෝජකයන්ට ඇතිවන බලපෑම්

- අඛණ්ඩව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි වීම.
- ආයතනයේ කිරීතිනාමයට අතිතකර ලෙස බලපෑම.
- කාර්මික සාමය බිඳ වැට්ටෙම නිසා සුහුදතාව පළදුවීම.
- තම වෙළෙඳ පොල කොටස අහිම් වීම.
- තරගකරුවන් සමග තරග කිරීමට නොහැකි වීම.
- මුළු පාඩු මෙහේ ම දේපලවලට හානි සිදු වීම.

❖ කාර්මික ආරවුලක් නිසා සේවා දායකයන්ට ඇතිවන බලපෑම්

- නියමිත පරිදි වැටුප් නොලැබේ යාම හෝ ප්‍රමාද වීම.
- ජිවන තත්ත්වය පහත වැටීම.
- කාර්මික සාමය ඩිඳ වැටීම මගින් සූහදතාවය පලදු වීම.
- අනාගත උසස් වීම්, ප්‍රහුණුවීම්, ශිෂ්ටත්ව වැනි වෘත්තීය සංවර්ධන තත්ත්වයන්ට බාධා ඇති වීම.

❖ කාර්මික ආරවුලක් නිසා පාරිනෝගිකයන්ට ඇතිවන බලපෑම්

- අදාළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම.
- වෙළෙඳ පොලේ භාණ්ඩ නිගයන් ඇති වීම.
- සුපුරුද භාණ්ඩ පරිනෝග්‍යන් අවස්ථා අනුම් වීම.
- ගුණත්වයෙන් අඩු ආදේශක භාණ්ඩ පරිනෝග්‍යන්ට සිදු වීම.

❖ වෘත්තීය සම්බන්ධිතය (Trade Union)

වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීම සඳහාත්, ඒවා රුකු ගැනීම සඳහාත්, කිසියම් කර්මාන්ත ක්ෂේත්‍රයක හෝ වෘත්තීයක නියැලු සිටින සේවකයන් හෝ සේවකයන් විකුත් පිහිටුවා ගත් සංවිධානය. කෙසේ වුව ද ලංකාවේ වෘත්තීය සම්බන්ධිතය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී සේවකයන් විසින් ඇති කර ගන්නා සම්බන්ධිතය පිළිබඳ සලකා බැවෙළේ.

❖ වෘත්තීය සම්බන්ධිතය අරමුණු

- සාධාරණ වැටුපක් ලබා ගැනීම හා වර්ධනය.
- යහපත් වැඩ පරිසරයක් ලබා ගැනීම.
- වැඩ කරන කාලය පිළිබඳ ගැටුලු විසඳා ගැනීම.
- වෘත්තීය සෞඛ්‍ය හා වෘත්තීය අනතුරුවලින් ආරක්ෂාව සලසා ගැනීම.
- රැකියා සුරක්ෂිතතාව ඇති කර ගැනීම.
- අධ්‍යාපනය හා ප්‍රහුණුව ලබා ගැනීම.
- සාමූහික කේවල් කිරීම.

❖ වෘත්තීය සම්බන්ධිතයක කාර්ය

- ✓ සාමූහික කේවල් කිරීම.
- ✓ ඒකාබද්ධ සාකච්ඡාවලට සහභාගි වීම.
- ✓ සේවක කළමනාකරණ ප්‍රතිපත්ති, ත්‍රියාපරිපාටි යනාදිය සම්පාදනයේ දී සහ සංශෝධනයේ දී උපදෙස් දීම.
- ✓ වෘත්තීය ත්‍රියාමාර්ග සැලසුම් කිරීම හා ත්‍රියාත්මක කිරීම.
- ✓ පාතික හා අන්තර්පාතික සම්මේලන හා සම්මෙන්තුවල දී සහභාගි වීම.
- ✓ සාමාජිකයින් සඳහා නෙතික ආරක්ෂාව රජයෙන් ලබා ගැනීම.

❖ කාර්මික ක්‍රියාමාර්ග (Industrial Action)

කාර්මික ආරවුලක් පවතින විට විම ආරවුල් සම්බන්ධයෙන් සේවක පක්ෂයට බලපෑම් කිරීමට වෘත්තීය සම්බන්ධයෙන් කර ගන්නා විවිධ ක්‍රියාමාර්ග.

❖ කාර්මික ක්‍රියාමාර්ග / වෘත්තීය සම්බන්ධිතය ක්‍රියාමාර්ග සඳහා නිදසුන්

- සාමූහික කේවල් කිරීම (Collective Bargainings)
- අකුරට වැඩ කිරීම (Works to rule)
- සේමින් වැඩ කිරීම (Go slow)
- කළපනී පැළඳ වැඩ කිරීම
- අතිකාල වැඩවල නොයෙදීම
- වැඩවල නොයෙදීම (Sit - ins)

- වැඩ මග හැරීම (Boycott)
 - කඩාකප්පල් කිරීම (Sabotage)
 - පිකටිං / ප්‍රතිභාහනය (Picketing)
 - උපවාසය (Fast)
 - සංවිධාන්මක ලෙස නිවාඩු ගැනීම
 - සංකේත වැඩ වර්ජන (Token strikes)
 - අඛණ්ඩ වැඩ වර්ජනය (Strick)
- සාමූහික කේවල් නැතහොත් සාමූහික කතිකාව
- වෘත්තීය ගැටලුවක් සම්බන්ධයෙන් විකශ්‍යතාවයකට පත්වීම සඳහා කේව්ස පක්ෂය හා වංත්තීය සම්මත නියෝජිතයන් අතර අදහස් තුවමාරු කර ගැනීම හෙවත් සාමූහිකව සාකච්ඡා කිරීම.
- අකුරට වැඩ කිරීම
- ආයතනයේ නීති රිති පවා අකුරට පිළිපදිම්න් රාජකාරී කටයුතු සිදු කිරීම. විය නීත්‍යානුකූලව පැවරී ඇති කටයුතු පමණක් නියමිත පරිදි ඉටු කිරීමයි. මේ නිසා ක්‍රියාවලිය මන්දුගාමී වන අතර ආයතනයේ අකාර්යක්ෂමතාව ඉහළ යයි. අවශ්‍යතාව අනුව සොයා බලා අවස්ථාවට අනුව කටයුතු කිරීමක් මෙහි දී සිදු නොවේ.
- සෙමින් වැඩ කිරීම
- සේවකයෙන් තම කාර්ය නිතාමතාම වැඩි කාලයක් ගත කරමින් සෙමින් ඉටු කිරීම. අදාළ කාර්ය නිවැරදිව ඉටු කළ ද ඒ සඳහා ගත කරන කාලය බෙහෙවින් ඉහළ අගයක් ගනී. මේ නිසා ආයතනයේ ක්‍රියාවලිය මන්දුගාමී වන අතර ආයතනයේ පිරිවැය හෝ අකාර්යක්ෂමතාව ඉහළ යයි.
- කළපටි පැලුදු වැඩ කිරීම
- සේවකයේ සුපුරුදු පරිදි වැඩ කරති. සිය විරෝධය පළ කිරීම සඳහා කළපටි අත් හෝ නිස් පැලුදු වැඩ කරති.
- අතිකාල වැඩවල නොයෙදීම
- සේවකයන්ගේ සාමාන්‍ය රාජකාරී කේවා කාලයෙන් පසු වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම.
- වැඩවල නොයෙදීම
- සේවයයන්ට සේවා ස්ථානය වසා දැමීමට බාධා කරමින් සේවකයන් පිටතට නොයා ආයතනය තුළම රැදී සිටීම සිදු කළ ද ඔවුන් වැඩවල නොයෙදීම. ව්‍යාපාර ආයතනය තුළ සේවකයන් රැදී සිටිය ද ආයතනයේ කිසිදු කාර්යක් සඳහා ඔවුන් දායක නොවේ.
- වැඩ මග හැරීම
- සේවකයේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් හා යන්තු සුතු ත්‍රියා විරහිත කිරීමෙන් වැඩ නතර කිරීම.
- පිකටිං / ප්‍රතිභාහනය
- බාහෝවිට දිවා ආහාර විවේකය වැනි විවේක අවස්ථාවක් යොදාගෙන සේවකයන් ව්‍යාපාරය ඉදිරිපිට පොස්ට්‌රු, දැනුවීම්, බැනර් වැනි විරෝධය ප්‍රකාශ කරන පුවරු පුදුරුගනය කරමින් සිදු කරනු ලබන සාම්කාලී උද්ධීස්කීම්ත්‍යය. වැඩ වර්ජනයට අවත්තිතා වීම පිළිබඳ ඉතියක් සේවය පක්ෂයට පෙන්වුම් කිරීමට පිකටිං යොදා ගනී. මෙහිදී සේවකයන් පෙළගැසී සිය විරෝධතා පුදුරුගනය කරයි.
- උපවාසය
- සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ව්‍යාපාර ස්ථානය ඉදිරිපිට හෝ පොදු ජනතාව ගැවසෙන ස්ථානයක පෙනී සිටීම්න් සේවක පිරිසක් ආහාර පාන ගැනීමෙන් වැළැකි විරෝධය දැක්වීම.
- සංකේත වැඩ වර්ජන
- තම සේවක ඉල්ලීම් දිනා ගැනීම සඳහා පාලක පක්ෂයට අනතුරු ඇශාව්වීමට වංත්තීය සම්මිතයක් විසින් තම සාමාජිකයන් දිනක්, වරැවක් යනාදී වශයෙන් යම් නිශ්චිත කාලයක් කළමනාකාරත්වය දැනුවත් කොට රාජකාරියෙන් බැහැර වී සිටීම.
- අඛණ්ඩ වැඩ වර්ජනය

තම ඉල්ලීම් සාකච්ඡා මගින් හෝ වෙනත් විරෝධීතා පැම මගින් දිනා ගැනීමට නොහැකි වූ විට තම ඉල්ලීම් ලැබෙන තුරු සේවකයන් වැඩ කිරීම සම්පූර්ණයෙන් ම නතර කිරීම.

● කඩාකප්පල් කිරීම

රෝගියා සේවානයේ ඇති යන්තු සුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි ලෙස දෙළඹල් දමා වසා තැබීම හෝ එවායේ සුල් කොටසක් ගලවා තැබීම.

වැඩ ව්‍යුහ නිසා සේවා යෝජකයාට අත්වන අනිතකර ප්‍රතිඵල

- ✖ නිෂ්පාදනය අඩාල වීම.
- ✖ විකුණුම් අඩු වීම හෝ ඇත්තාවුම් සැපයීමට නොහැකි වීම.
- ✖ වසාපාරයේ කිරීතිනාමයට හානි සිදු වීම.
- ✖ වසාපාරයට මුදල් ගෙවීමේ මුදල් දුම්කරනාවයන්ට මුහුණා දීම.
- ✖ ගැනුම්කරුවන් අඩු වීම හෝ ඔවුන් කළකිරීම හා වෙනත් තරගකාරී ආයතන කරා ඇදු යාම.
- ✖ සැපයුම්කරුවන් අඩු වීම.
- ✖ ලාභය අඩු වීම.
- ✖ සේවක අසහනය වැඩි වීමෙන් එලඳායකත්වය අඩු වීම.
- ✖ කාර්මික සම්බන්ධිතා අඩු වීම.
- ✖ ගුම පිරිවැටුම වැඩි වීම.
- ✖ ප්‍රාග්ධන උපකරණ අත්තියව පැවතීම නිසා සිදු වන අලාභ.

වැඩ ව්‍යුහ නිසා සේවකයන්ට වන අනිතකර බලපෑම්

- ✖ උසස්වීම් සඳහා බාධා ඇත්තේම.
- ✖ වෘත්තීය කේෂග්‍රයේ අප්‍රසාදයට ලක් වීම.
- ✖ සේවක ඉපයිම් පහළ යාම හෝ වැටුප් හා වෙනත් දීමනා නොලැබේ යාම
- ✖ ඇතැම් විට විනය ක්‍රියාමාර්ග සඳහා මුහුණා දීමට සිදු වීම.

වැඩ ව්‍යුහ නිසා ආර්ථිකයට වන අනිතකර බලපෑම්

- ✖ සමාජ ප්‍රශ්න ව්‍යුහ වීම.
- ✖ ජන පිවිතය අඩාල වීමට හේතු වීම.
- ✖ වෙළෙඳ පොලෙහි හාන්ඩ තිග වීම.
- ✖ හාන්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම.
- ✖ හාන්ඩවල ගුණත්වය පහළ යාම.

❖ සේවකයන්ගේ කර්මික ක්‍රියාමාර්ග වැජැක්වීම සඳහා සේවයන්ට ගත හැකි ක්‍රියාමාර්ග

- පිටමං කිරීම / දෙර වැසීම – Lock out
- සේවය අත්හැර ගිය සේ සැලකීම – Vacated of post-VOP
- ව්‍යුහ ආවරණය කිරීම – Strike replacement
- අනෙක්න් ආධාර වැඩසටහන් හාවිතය – Mutual - aid pact
- නිෂ්පාදන කටයුතු මාරු කිරීම – Shift production
- පිටමං කිරීම / දෙර වැසීම
 - සේවායෝජක විසින් සේවකයන් තමන්ගේ නියමයන්ට අවනත කර ගැනීම සඳහා සේවා සේවානය වැසීම, තාවකාලිකව වැඩ නැවැත්වීම, සේවකයන් කිහිප දෙනෙකුගේ සේවය නතර කිරීම, වැනි දේ.
- සේවය අත්හැර ගිය සේ සැලකීම
 - සේවායෝජක විසින් සේවකයන් තම වෘත්තීය ක්‍රියාමාර්ගයන් ලෙස වැඩව නොපැමීණීම සිදු කරනු ලබන අවස්ථාවන්හි දී ඔවුන් සේවය අත්හැර ගිය සේ සලකා ඔවුනට සේවයට ව්‍යුතා කිරීමට ඉඩ ලබා නොදුම.
- ව්‍යුහ ආවරණය කිරීම

වැඩ ව්‍යුහය සේවකයින්ගේ රාජකාරී වෘත්තීය සම්මි සඳහා දායක නොවන සේවකයින් යොදාගෙන ආවරණය කිරීම.

▪ අනෙක්නා ආධාර වැඩසටහන් හා විනය

ව්‍යුහ කාලයේ අනිම්වූ ආදායම ආවරණය සඳහා කර්මාන්තයේ නියැල් අනෙකුත් ආයතනවලින් මුළුනාධාර ලබා ගැනීම.

▪ නිෂ්පාදනය කටයුතු මාරු කිරීම

ව්‍යුහ කාලයේ අනිම්වූ ආදායම ආවරණය සඳහා කර්මාන්තයේ නියැල් අනෙකුත් ආයතනවලින් මුළුනාධාර ලබා ගැනීම.

❖ සාමුහික ගිවිසුම (Collective Agreement)

සාමුහික ගිවිසුම

වෘත්තීය ආරච්ඡලක් සම්බන්ධව සේවක-සේවක දෙපාර්ශවය අතර ඇති කරගන්නා විකාරාව.

සේවකයින් හා සේවා යෝජකයින් අතර ඔවුනෑවුන්ගේ වරප්‍රසාද අයිතිවාසිකම් සහ යුතුකම් සුරුකෙන පරිදි ද කාර්මික ආරච්ඡලවලින් වැළකීම සඳහා ද සේවා කොන්දේසි සහ නියමයන් ඇතුළත් කොට ඇති කරගනු බඩන ගිවිසුමකි. මෙය සාමුහික කේවල් කිරීමේ ප්‍රතිච්ලයක් ලෙස ඇති වන අතර නීත්‍යානුකූල ලියවිල්ලක් වීමට කම්කරු කොමසාරස්වරයාගේ අනුමැතිය ලබාගෙන රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු ය.

බොහෝ විට මෙම ගිවිසුමක කාලය ව්‍යුහ 3 කි.

සාමුහික ගිවිසුමක ප්‍රතිච්ලිය

- සේවකයින් හා සේවා යෝජකයින්ගේ වරප්‍රසාද අයිතිවාසිකම් සහ යුතුකම් ආරක්ෂා කිරීම.
- කාර්මික ආරච්ඡල වෘත්තීය කාර්මික සාමාය ඇති කිරීම.
- කාර්මික අනුපනත්වලින් සේවකයින්ට නිමි වරප්‍රසාද හා ප්‍රතිච්ලාභවලට වඩා වාසිදායක තත්ත්වයක් ඇති කර ගැනීම.

❖ සාමුහික ගිවිසුමක් මගින් සේවකයාට හිමිවන ප්‍රතිච්ලාභ

- ✓ ආරච්ඡල පහසුවන් නිරාකරණය කර ගැනීමට හැකි වීම.
- ✓ ආයතනයේ පැවතීම අධින්ෑඩ බව තහවුරු වීම.
- ✓ ගිවිසුම මගින් තම වගකීම අවබෝධ කර ගත හැකි වීම.
- ✓ කළමනාකරණ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වීම.
- ✓ වෘත්තීය ගැටුලු සම්බන්ධයෙන් පොදුවේ කටයුතු කිරීමට හැකි වීම නිසා පෞද්ගලිකවසේවකයින් පිළිබඳ වන සොයා බැඳීමට සිදු නොවීම.
- ✓ ආයතනයට පක්ෂපත් වූ තෘප්තිමත් සේවක පිරිසක් ඇති කර ගත හැකි වීම.
- ✓

❖ සාමුහික ගිවිසුමක් මගින් සේවකයින්ට හිමිවන ප්‍රතිච්ලාභ

- ✓ විකාර වූ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලැබෙන බව තහවුරු වීම.
- ✓ කම්කරු අයිතින් ආරක්ෂා වීම.
- ✓ අනුපනත්වලින් නිමි වරප්‍රසාද ඉක්මවා යන ප්‍රතිච්ලාභ ලබා ගත හැකි වීම.
- ✓ තම අයිතිවාසිකම් මෙන් ම වගකීම් ද පැහැදිලි කර ගැනීමට හැකි වීම.
- ✓ සේවක සුරක්ෂිතනාවය තහවුරු වීම.

➤ මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගයිමේ නිර්ණ්‍යක

❖ මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගයිමේ නිර්ණ්‍යක

- ගුම පිරිවැවුම
- සේවක ප්‍රවාසිතාව
- ගුම එලභායිත්වය
- සේව්‍ය - සේවක සම්බන්ධතා

මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගැයීම සඳහා ඉහත සඳහන් නිර්ණායකයන්ට අමතරව තුතනයේ පහත දැක්වෙන ශිල්ප ක්‍රම ද භාවිතා කෙරේ.

- මානව සම්පත් ගිණුම්කරණය (Human Resources Accounting)
- මානව සම්පත් ගේෂ පත්‍රය (The HR Scorecard Method)

○ ගුම පිරවැටුම / සේවක පිරවැටුම

යම් කාලයක් තුළ සේවකයන් ආයතනයෙන් ඉවත් ව යාමේ ශිෂ්ටතාව.

මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය සඳහා ගුම පිරවැටුම පහළ අගයක් ගැනීම යෝගය වේ.

ගුම පිරවැටුම ගණනය කිරීම

$$\text{ගුම පිරවැටුම} = \frac{\text{යම් කාලවිශේදයක ඉවත්ශූ සේවක සංඛ්‍යාව}}{\text{එම කාලවිශේදයේ සේවකයේ නිර්කව සිටි සාමාන්‍ය සේවක}} \times 100$$

○ සේවක ප්‍රවාසිතාව

සේවකයන් සේවයට නොපැමිණීම හා සේවයට පැමිණ සේවය නොසැපයීම නිසා ආයතනයට සේවය අනිම් වී යාම.

ආයතනයට සේවය අනිම් වී යන අවස්ථා

- සේවයට නොපැමිණීම.
- සේවයට වාර්තා කර සේවය ලබා නොදීම.
- විවේක කාලය වැඩිපුර ගැනීම.
- ප්‍රමාද වී සේවයට පැමිණීම.
- නියමිත වේලාවට පෙර සේවා ස්ථානයෙන් පිටවී යාම.

සේවක ප්‍රවාසිතාව ගණනය කිරීම

$$\text{සේවක ප්‍රවාසිතාව} = \frac{\text{සේවකයන් වැඩිව නොපැමිණීම නිසා අනිම් වූ දින යෙනා}}{\text{සේවකයන් වැඩි නිර්මාව නිශ්චිත දින යෙනා}} \times 100$$

○ ගුම එලඹයිතාව

කිසියම් කාලවිශේදයක ආයතනයක සේවක යෙදවුම හා නිමවුම් අතර සම්බන්ධතාව.

මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය සඳහා ගුම එලඹයිතාව ඉහළ අගයක් ගැනීම යෝගය වේ.

ගුම එලඹයිතාව ගණනය

$$\text{ගුම එලඹයිතාව} = \frac{\text{නිමවුම}}{\text{සේවක සංඛ්‍යාව}}$$

පසුගිය වසර 5 තුළ මානව සම්පත් කළමනාකරණය පාඩම ඇසුරෙන් දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් කළ ගැටුව

7. (iii) (அ) தாவ்குறிக் படிநம் மத சேவகயன் விடுவா ரைபீமென் வினாபாரயுடு அத்வின வாசி எடுக்க விசீதர் கரன்ன
- (iv) (அ) கூர்ய சாதனய அதெடுமென் பஸ் சேவக சுல்லநய சிட்டிக்குல ஹகி ஆகார ஹதரக் டுக்குவன்ன
 (ஆ) சேவக பிருவீடுவு ஹ சேவக பிருவீடும் அதர வெநச டுக்குவன்ன
- (v) ஆயதநயக மாநவ சுமிபத் டுல்லும் கேரேஷ விடுபாநு லந சாதக ஹதரக் பங்கீட்டு கரன்ன

2019

7. iv) (அ) 'ரகிய விசீதரய; ஹ 'ரகிய பிரிவிநய' அதர வெநச்குமி எடுக்க டுக்குவன்ன.
 (ஆ) சேவகயென் வாத்தீய சுமிதிவல சாமாத்தீகந்வய லா ரைபீமெ ஹேது எடுக்க லியன்ன.
- (v) ஆயதநயகுட அலேவி சுக்கரைவன் விடுவா ரைபீம சுத்தா பூவத்துப்பத் டுந்வீமக் பல கிரிமெ தீரணய கரன லடி. மேசே பூவத்துப்பத் டுந்வீமக் முதின் அயடுமிக்கரைவன் ஆகர்ஷநய கர ரைபீமே ஆதி வாசி எடுக்க ஹ அவாசி எடுக்க கேரியென் விசீதர கரன்ன.
8. i) அ) "சுமிமூல பரீக்ஷன குமய சேவகயென் தோராரைபீம சுத்தா ஹவித கரன பஞ்சிய குமயகி." மேம குமயே ஆதி சீமா எடுக்க விசீதர கரன்ன.
 ஆ) பரிவாச காலய தூல தமன் வெத பவரந லட ராத்காரீ ஹ வகைமி டுவு கிரிமெ அபொஹோசத் சேவகயகுட வீராட்டுவ கலம்நாகரணயுடு ரத ஹகி கியாமார்க ஹதரக் சுத்தா கரன்ன.

2018

7. (ii) மாநவ சுமிபத் கலம்நாகரைவேகு விடையென் ஒவ சேவய கரன ஆயதநயுடு அலேவி சுக்கரைவன் விடுவா ரைபீம சுத்தா பீதியேல கரன அயடுமிப்பாயக ஆதூலத் விய யூது தோராவரை வர்க ஹதரக் விசீதர கரன்ன.
- (iii) (அ) ரகிய வகு அயடுமிக்கரைவேகு தோரா ரைபீம சுத்தா சுமிமூல பரீக்ஷன பூவைத்துமெ அம்தரவ விவி஦ பரீக்ஷன பவத்வானு லாகி. சீசே பவத்வானு லந பரீக்ஷன கும எடுக்க விசீதர கரன்ன.
 (ஆ) அத்வீம லிபியக அவிட்ட தோராவரை வர்க கல ஹகி ஆகார ஹதரக் லியன்ன.
- (iv) பாவு லந ஆயதநயக் கும சேவக சுங்காவ அவு கிரிமெ அங்குச் கரகி. சீசே சேவக சுங்காவ அவு கல ஹகி கும ஹதரக் கேரியென் விசீதர கரன்ன.

2017

8. (i) லிபிக்கரைவன் விடுவா ரைபீம சுத்தா அந்தர்த்தாலய ஹரஹா அயடுமிபத் கூடுத்துமே தூதின் ஆயதநயகுட ஆதீவிய ஹகி வாசி எடுக்க சுத்தா அவாசி எடுக்க சுத்தா கரன்ன.

(ii) මාස 6 ක පරිවාස කාලයකට යටත්ව මීට මාස පහකට පෙර නිමාලි, කළමනාකරණ සහකාරවරියක වශයෙන් ABC ආයතනයට බැඳුනාය. ඇයගේ වැඩවල ගුණත්වය පිළිබඳ කළමනාකරණය සංඛ්‍යීමකට පත් වී නොමැති නිසා නිමාලි පිළිබඳව කළමනාකරණයට ගත හැකි තීරණ හතරක් සඳහන් කරන්න.

2016

7. (i) (අ) මානව සම්පත් අවකාශය පූර්වාපාදනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු හතරක් ලියන්න.
- (ආ) රැකියා අයදුම්පතකින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට අයදුම්කරුවකු පිළිබඳව ලබාගත හැකි වැදගත් තොරතුරු හතරක් ලියන්න.
- (ii) සම්මුඛ පරීක්ෂණකයික් ඇතැම් විට නිවැරදි පුද්ගලයා තෝරා ගැනීම අපහසු වේ. එසේ වීමට බලපෑ නැකි කරුණු හතරක් කෙටියෙන් විස්තර කරන්න.
- (iii) (අ) කාර්යාල ඇගයීමකින් සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභ දෙකක් සඳහන් දක්‍රන්න.
- (ආ) යහපත් සේවා සේවක සම්බන්ධතාවක් පවත්වා ගැනීමට වෘත්තීය සම්තියක් විසින් ඉටු කළ යුතු කාර්ය දෙකක් දක්වන්න.

ආචාරීනි:- H. A. සහරා

බඩාව/
ඩිනගහ රණකීංහ මහා විද්‍යාලය
දිනගහ

0770322121